

ලෝක උරුම නකල්ස් ජලපෝෂක ප්‍රදේශයේ අවදානමට ලක්විය හැකි ගංඟාද්‍රෝණි සහ පහළ නිම්නවල වෙසෙන ගොවීන් සහ කෘෂිකාර්මික වැවිලි ප්‍රජාවගේ දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තුදීමේ හැකියාව ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය - 2023

ලෝක උරුම නකල්ස් ජලපෝෂක ප්‍රදේශයේ අවදානමට ලක්විය හැකි ගංඟාද්‍රෝණි සහ පහළ නිම්නවල වෙසෙන ගොවීන් සහ කෘෂිකාර්මික වැවිලි ප්‍රජාවගේ දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තුදීමේ හැකියාව ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතියේ 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු හරිත දේශගුණික පදනම හා ස්වභාව ධර්මය හා ස්වාභාවික සම්පත් සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර පදනම (අයි.යූ.සී.එන්) අතර ඇතිකරගත් 2022 ජනවාරි 10 දිනැති ප්‍රතිපත්ත ප්‍රධාන ගිවිසුමේ උප වගන්ති 17.01 (ආ) විධිවිධාන හා වාරිමාර්ග අමාත්‍යාංශය හා ස්වාභාවික සම්පත් සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර පදනම (අයි.යූ.සී.එන්) අතර ඇතිකරගත් 2022 අගෝස්තු 19 දිනැති ක්‍රියාත්මක කිරීමේ ගිවිසුමේ උප වගන්ති 5.16 හි විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම, අරමුණු, මූල්‍යයනය හා කාල රාමුව

ව්‍යාපෘතියේ ප්‍රදාන ගිවිසුම අනුව වාරිමාර්ග අමාත්‍යාංශය හා ජාත්‍යන්තර කෘෂි වන වගා පර්යේෂණ සභාව (අයි.සී.ආර්.ඒ.එෆ්) ව්‍යාපෘතියේ ක්‍රියාත්මක කිරීමේ හා ක්‍රියාවට නැංවීමේ නියෝජිතයන් වේ. වගා සහ භූමි කළමනාකරණ පුරුදු උසස් කිරීම, ජල සුරක්ෂිතතාව ඉහළ නැංවීම හා දේශගුණය හා බැඳුණු අවදානම් අවම කිරීමට පරිසර පද්ධති ආරක්ෂා කිරීම මඟින් නකල්ස් ජලපෝෂක ප්‍රදේශයේ අවදානමට ලක්විය හැකි ගංඟාද්‍රෝණි සහ පහළ නිම්නවල වෙසෙන ගොවීන් සහ කෘෂිකාර්මික වැවිලි ප්‍රජාවගේ දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තුදීමේ හැකියාව ශක්තිමත් කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ. දේශගුණ ප්‍රතිශක්තිමත් තිරසර භූමි කළමනාකරණය, තිරසර භූමි කළමනාකරණය සඳහා ආරක්ෂිත මූල්‍ය යාන්ත්‍රණ, ආයතනික ධාරිතා ශක්තිමත් කිරීම හා ව්‍යාපෘති කළමනාකරණය යන ප්‍රධාන කොටස් හතරක් යටතේ ව්‍යාපෘතියේ කාර්යයන් ක්‍රියාත්මක කරයි. ප්‍රදාන ගිවිසුමට අනුව, ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුළු පිරිවැය ඇ.එ.ඩො. මිලියන 48.98 ලෙස රු.මිලියන 15,672 ක් වූ අතර ඉන් ඇ.එ.ඩො. 39.78 ක් වූ රු.මිලියන 12,729ක් හරිත දේශගුණික අරමුදල (ජී.සී.එෆ්) විසින් මූල්‍යනය කිරීමට එකඟවී තිබුණි. ඉතිරි මුදල වන රු.මිලියන 9.2 ශ්‍රී ලංකා රජය විසින් මූල්‍යයනය කිරීමට බලාපොරොත්තු වේ. මෙම ව්‍යාපෘතියේ කාර්යයන් 2023 අගෝස්තු 23 වන දින ආරම්භ කර 2029 ජනවාරි 16 වන දින වන විට නිමා කිරීමට සැලසුම් කර ඇත.

1.3 තත්ත්වගණනය කළ මතය

මාගේ වාර්තාවේ 2.1 කොටසේ විස්තර කර ඇති කරුණු වලින් වන බලපෑම හැර, ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2023 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.4 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.5 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ව්‍යාපෘතියේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

1.6 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වෙනනාත්විත මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මග හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත්වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව පාලනය කරනු ලබන පාර්ශවයන් දැනුවත් කරන ලදී.

2 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

2.1 ගිණුම්කරණ අඩුපාඩු

ගිණුම්කරණ අඩුපාඩු/ විගණන නිරීක්ෂණ	වටිනාකම රු.මිලියන	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	විගණකගේ නිර්දේශය
(අ) මුදල් ලබා ගැනීමේ ගිවිසුම්ගත අයිතියක් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත (එල්.කේ.ඒ.එස්) 32 හි 11 (ඇ) ඡේදයට අනුව මූල්‍ය වත්කමක් ලෙස හඳුනාගත හැකි වුවත්, භාණ්ඩාගාරයෙන් ලැබුණු හා රඳවා ගත් රු.මිලියන 905ක් ජංගම වත්කම් හා ස්කන්ධය යටතේ ලැබිය යුතු ශේෂයක් ලෙස හඳුනාගෙන නොතිබුණි.	905	මුදල් පදනම මත ගිණුම්කරණය භාවිතයේදී මුදල් ලැබීමේදී හා ගෙවීමේදී පමණක් ආදායම් හා වියදම් හඳුනා ගැනේ. එබැවින් භාණ්ඩාගාරයෙන් ලැබිය යුතු මුදල්, ලැබිය යුතු ශේෂයක් ලෙස හඳුනා ගත නොහැක.	භාණ්ඩාගාරයේ රඳවා ගෙන ඇති අරමුදල් මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කළයුතුය.
(ආ) 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මහවැලි කන්සල්ටන්සි බියුරෝ විසින් පිළියෙල කළ මූල්‍ය ප්‍රකාශනවල රු.මිලියන 11ක් ව්‍යාපෘතියට ගෙවිය යුතු ශේෂයක් ලෙස වෙළඳ හා අනෙකුත් ගෙවිය යුතු යටතේ ගිණුම්ගත කර තිබුණද, ව්‍යාපෘතිය විසින් පිළියෙල කළ සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල එය ලැබිය යුතු ලෙස ගිණුම්ගත කර නොතිබුණි.	11	මහවැලි කන්සල්ටන්සි බියුරෝ සඳහා නකල්ස් ව්‍යාපෘතිය විසින් ලබා දුන් අත්තිකාරම 2023 වර්ෂය සඳහා දැනටමත් වියදම් ලෙස ගිණුම්ගත කර ඇත. එනිසා එම වටිනාකම ලැබිය යුතු ලෙස හඳුනාගත නොහැක.	ලැබිය යුතු මුදල් මූල්‍ය ප්‍රකාශන වල ගිණුම්ගත කළයුතුය.
(ඇ) මහවැලි කන්සල්ටන්සි බියුරෝහි මූල්‍ය ප්‍රකාශන අනුව ව්‍යාපෘතියෙන් ලැබිය යුතු ආදායම රු.මිලියන 2ක් විය. කෙසේ වුවද, ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රකාශන වල සමාගමට ගෙවිය යුතු ශේෂයක් නොවීය.	2	මුදල් පදනම මත ගිණුම්කරණය භාවිතයේදී මුදල් ලැබීමේදී හා ගෙවීමේදී පමණක් ආදායම් හා වියදම් හඳුනා ගැනේ. මහවැලි කන්සල්ටන්සි බියුරෝ සමාගම එහි වියදම් වාර්තා ඉදිරිපත් කිරීමෙන් පසු අපට එම වියදම් ව්‍යාපෘති සංරචක වියදම් ලෙස වර්ගීකරණය කළ හැක.	ගෙවිය යුතු ශේෂ මූල්‍ය ප්‍රකාශන වල ගිණුම්ගත කළයුතුය.

3 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ දැක්වීම	අදහස් විගණකගේ නිර්දේශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මු.රෙ. 371 (ආ)	මුදල් රෙගුලාසි 371 (ආ) අනුව, තත්කාර්ය අතුරු අග්‍රිම ලබා දීමට අදාළව විශේෂිත කාර්යයන් සඳහා සංවිධානමය දූරයක සිටින නිලධාරීන්ට පමණක් එකවර ලබාදිය හැකි උපරිම තත්කාර්ය අතුරු අග්‍රිම රු. 100,000ක් ලෙස සීමා කර ඇත. එසේ වුවද, මෙම රෙගුලාසියට අනුකූල නොවන ලෙස රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තු අනුමැතිය නොමැතිව වැඩ පැවරීමේ කටයුතු යටතේ කෙටිකාලීන කොන්ත්‍රාත් ගිවිසුම් මත සේවයේ නියුතු මහවැලි කන්සල්ටන්සි බියුරෝ (පුද්ගලික) සමාගමේ සහ ව්‍යාපෘති නිලධාරීන් 13 දෙනෙකුට, වාර 18කදී රු.5,179,540ක අත්තිකාරම් ලබාදී තිබුණි.	අදහස් දක්වා නොමැත.	මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළයුතුය.

4. භෞතික කාර්ය සාධනය

4.1 ව්‍යාපෘති ක්‍රියාකාරකම්වල භෞතික හා මූල්‍ය කාර්ය සාධනය

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	විගණකගේ නිර්දේශය
(අ) ව්‍යාපෘතිය සඳහා මූල්‍ය අරමුදල් සපයන හරිත දේශගුණ අරමුදල (පී.සී.එල්) සහ ප්‍රතීතන ආයතනය වූ අයි.යූ.සී.එන් අතර මෙම ව්‍යාපෘතියට අදාළ ප්‍රධාන ගිවිසුම 2020 මාර්තු 13 දින අත්සන් කර තිබුණි. එසේ වුවද, මෙම කාර්යය සඳහා පිළියෙල කරනු ලැබූ ව්‍යාපෘති ලේඛනයට අනුව, ව්‍යාපෘති කටයුතු 2023 ජනවාරි 17 වන දින ආරම්භකර, 2029	අදහස් දක්වා නොමැත.	ව්‍යාපෘති කටයුතු සැලසුම් කළ කාලසීමාව තුළ ආරම්භ කළ යුතුය.

ජනවාරි 16 වන දිනට පෙර අවසන් කිරීමට සැලසුම් කර තිබුණි. කෙසේ වෙතත්, ව්‍යාපෘති කටයුතු සැබැවටම ආරම්භ කර තිබුණේ 2023 අගෝස්තු 10 දිනදීය.

(ආ) ව්‍යාපෘති ලේඛනයට අනුව, පළමු වසර සඳහා ඇ.එ.ඩො. 5,186,805 ක ක්‍රියාකාරකම් සැලසුම් කර තිබුණි. එහෙත්, 2023 දෙසැම්බර් 31 දිනය වන විට, සංරචක 01, 02 සහ 04 යටතේ සිදුවූ මූල්‍ය වියදම ඇ.එ.ඩො. 82,694 (රු.26,462,082)ක් පමණක් විය. සමානුපාතිකව මෙය සැලසුම් කළ මුළු වියදමෙන් සියයට 1.5ක් නියෝජනය කරයි.

ව්‍යාපෘති අරමුදල් අදහස් කළ කාර්යය සඳහා කාර්යක්ෂමව භාවිතා කළයුතුය.

(ඇ) ව්‍යාපෘති ලේඛනයට අනුව, ව්‍යාපෘති කටයුතු 2023 ජනවාරි 17 වන දින ආරම්භ කිරීමට යෝජනා කර තිබුණු අතර 2023 අප්‍රේල් වන විට ප්‍රාරම්භක වාර්තාව හා මූලික වාර්තාව තුන් මසකින් නිකුත් කිරීමට සැලසුම් කර තිබුණි. කෙසේ වුවද 2024 දෙසැම්බර් 31 වන විට, මෙම වාර්තා කෙටුම්පත් ලෙස පැවතුණු අතර හරිත දේශගුණ අරමුදල විසින් අනුමත කරද නොතිබුණි.

ව්‍යාපෘති ක්‍රියාකාරකම් ව්‍යාපෘති ලේඛනයට අනුකූලව සිදු කළයුතුය.

5. මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	විගණකගේ නිර්දේශය
(අ) 2020 මාර්තු 13 දින හරිත දේශගුණ අරමුදල සහ හා ස්වභාව ධර්මය හා ස්වාභාවික සම්පත් සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර පදනම (අයි.යූ.සී.එන්) අතර අත්සන් කරනු ලැබූ මූල්‍ය ක්‍රියාකාරිත්ව ගිවිසුම (එෆ්.ඒ.ඒ) අනුව, ජාතික මෙහෙයුම් කමිටුව මගින් පිහිටුවන කමිටුවක් මගින් සිදු කෙරෙන නිල සහ තරඟකාරී ක්‍රියාවලියක් මගින් ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා තෝරා ගත යුතු	අදහස් දක්වා නොමැත.	මූල්‍ය ක්‍රියාකාරිත්ව ගිවිසුම අනුව කටයුතු කළයුතුය.

විය. කෙසේ වුවද, වාරිමාර්ග අමාත්‍යාංශය මෙම ක්‍රියාවලිය අනුගමනය කර නොතිබුණි. තවද, ගිවිසුමේ දක්වා ඇති පරිදි මෙම තනතුර සඳහා පුද්ගලයෙක් ස්ථිර පදනමෙන් බඳවා ගත යුතු වුවද, වාරිමාර්ග අමාත්‍යාංශය විසින් අමාත්‍යාංශයේ සේවයේ නියුතු අතිරේක ලේකම්වරයෙකු තාවකාලික පදනමෙන් ව්‍යාපෘති අධ්‍යක්ෂ තනතුර සඳහා අනුයුක්ත කර තිබුණි.

- (ආ) තව දුරටත්, නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ ලෙස වාරිමාර්ග අමාත්‍යාංශයේ ඉංජිනේරුවරයෙකු පත් කර තිබුණු අතර එම තනතුර මූල්‍ය ක්‍රියාකාරිත්ව ගිවිසුම (එෆ්.ඒ.ඒ) තුළ සඳහන් කර නොතිබුණි. තවද, ඔහුගේ පත්කිරීම සඳහා තොරතුරු ලබා දී නොමැත. මෙයට අමතරව, ඔහු "වැව් ගම් පුබුදුව" ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ලෙසත්, මහවැලි කන්සල්ටන්සි බියුරෝ හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙසත් කටයුතු කරමින් සිටියි. තවද, ඔහු නිසි පත්කිරීමකින් තොරව ජාතික මෙහෙයුම් කමිටුවේ සාමාජිකයෙකු ලෙස සහභාගීවී තිබුණි. එබැවින් ව්‍යාපෘති කටයුතු කෙරෙහි ඔහුගෙන් කාර්යක්ෂම දායකත්වයක් ලැබේද යන්න විගණනයේදී ගැටළු සහගත විය.

මූල්‍ය ක්‍රියාකාරිත්ව ගිවිසුම අනුව කටයුතු කළ යුතුය.

- (ඇ) ව්‍යාපෘතිය සඳහා නිලධාරීන් බඳවා ගැනීමට අදාළව ව්‍යාපෘති නිලධාරීන් සඳහා වැටුප් ගෙවීම් මූල්‍ය ක්‍රියාකාරිත්ව ගිවිසුමේ (එෆ්.ඒ.ඒ.) විධිවිධාන හා අංක 01/2019 දරන කළමනාකරණ සේවා චක්‍රලේඛයේ විශේෂයෙන් 3.1 (ඇ) වගන්තිය ට අනුකූල නොවීය. තවද, මහවැලි කන්සල්ටන්සි බියුරෝ (පුද්ගලික) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු

මූල්‍ය ක්‍රියාකාරිත්ව ගිවිසුම අනුව කටයුතු කළ යුතුය.

කරන නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ, මෙම සමාගම හරහා විවිධ වැටුප් මට්ටම් යටතේ සේවකයන් සහ උපදේශකයන් 39 දෙනෙකු තාවකාලිකව පත් කිරීමේ දී පහසුකම් සපයනු ලැබේ. 2023/2024 වසර තුළ මෙම තාවකාලික පත්කිරීම් සඳහා රු.මිලියන 52ක් වැටුප් ලෙස ගෙවා තිබුණි.

6. මතභේදයට තුඩු දුන් කරුණු

විගණන නිරීක්ෂණය

ව්‍යාපෘතියේ කටයුතු සඳහා අවශ්‍ය මෝටර් රථ ලබා ගැනීම, ව්‍යාපෘතිය මගින් සෘජුවම සහ මහවැලි කන්සල්ටන්සි බියුරෝ (පුද්ගලික) සමාගම මගින් බාහිර සංවිධාන හරහා කුලී මත සිදු කර තිබුණි. 2023/2024 වසර තුළදී ව්‍යාපෘතිය මගින් රු.35,008,999ක් මෝටර් රථ කුලී ලෙස ගෙවා තිබුණි. තවද, ව්‍යාපෘතියට අවශ්‍ය මෝටර් රථ වර්ග, එම රථ ලබා ගැනීමේ ක්‍රමවේදය, ව්‍යාපෘති අරමුදල් භාවිතයෙන් ආවරණය කළ හැකි වියදම්, වාහන ලබා දීම සඳහා වගකීම ඇති පාර්ශව ආදී තොරතුරු නිශ්චිතව දක්වා භාණ්ඩාගාර අනුමැතිය ලබා ගැනීමට පියවර ගෙන නොතිබුණි.

කළමනාකාරිත්වයේ දැක්වීම

අදහස් දක්වා නොමැත.

අදහස් විගණකගේ නිර්දේශය

භාණ්ඩාගාර අනුමැතිය ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කළයුතුය.